



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I විභාගය - 2025 ජනවාරි

යෝජිත උත්තර

(101) මූල්‍ය ගිණුම්කරණය (FAC)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මූරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථන: 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I විභාගය - 2025 ජනවාරි

(101) මූල්‍ය ගිණුම්කරණය

යෝජිත උත්තර

(මුළු ලකුණු 40)

A කොටස

පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

1.1 (3)

1.2 (4)

1.3 (2)

1.4 (1)

1.5 (2)

1.6 (4)

1.7 (3)

1.8 (2)

1.9 (3)

1.10 (4)

1.11 සත්‍යයි

1.12 අසත්‍යයි

1.13 අසත්‍යයි

1.14 අසත්‍යයි

1.15 සත්‍යයි



1.16

ලක්ෂණය	මූල්‍ය ගිණුම්කරණය	කළමනාකරණ ගිණුම්කරණය
1 තොරතුරු භාවිතාකරන පාර්ශවයන්	අභ්‍යන්තර සහ බාහිර යන සියලු පාර්ශවයන්	අභ්‍යන්තර පාර්ශවයන් සඳහා පමණි
2 තොරතුරු වල ස්වභාවය	ඓතිහාසික තොරතුරු පමණක් යොදා ගනී	ඓතිහාසිකල වර්තමාන සහ අනාගත යන සියලු තොරතුරු යොදා ගනී
3 වාර්තා කරන කාලපරිච්ඡේදය	නිශ්චිත කාලපරිච්ඡේදයක් සඳහා	කළමනාකරණය ඉල්ලුම ඕනෑම කාලපරිච්ඡේදයක් සඳහා
4 නීතිමය අවශ්‍යතා	විවිධාකාර වූ නීතිමය නියමයන් සහ අවශ්‍යතාවයන් ප්‍රමිත අදාල වේ	නීතිමය අවශ්‍යතාවයක් නොමැති අතර අභ්‍යන්තර භාවිතය සඳහා සකස් කෙරේ
5 තොරතුරු ආකෘතිය	නිශ්චිත ආකෘතීන් අදාල වේ	නිශ්චිත ආකෘතීන් නොමැති අතර කළමනාකාරීත්ව අවශ්‍යතාවයන් මත පදනම් වේ
6 වාර්තා සකස් කිරීම	සමස්ත ආයතනය එක් ඒකකයක් ලෙස සලකා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරයි	ආයතනික අභ්‍යන්තර අංශල දෙපාර්තමේන්තුල ඒකක සඳහා වෙන වෙනම කළමනාකරණ වාර්තා පිළියෙල කරයි

1.17

අයිතිකරුවන්ගේ දායකත්වයකින් තොරව වත්කම් වල වැඩිවීමක් හෝ වගකීම් වල අඩුවීමක ප්‍රතිඵලයක් ලෙස ස්කන්ධය වැඩිවීමයි

1.18

ලකුණු 2ක් ලබා ගැනීම සඳහා පහත සඳහන් උදාහරණ වලින් දෙකක් සඳහන් කිරීම ප්‍රමාණවත් වේ

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා උපචිත සංකල්පය භාවිතා කිරීම

- මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී විශේෂිත ගිණුම්කරණ කාලසීමාවට අදාල ආදායම් හා වියදම් පමණක් සලකා බලනු ලැබේ
- ඉදිරියට කළ වියදම් සහ ලැබිය යුතු ආදායම් ජංගම වත්කම් ලෙස හඳුනා ගන්නා අතර උපචිත වියදම් සහ ඉදිරියට ලද ආදායම් ජංගම වගකීම් ලෙස මූල්‍ය තත්ව ප්‍රකාශයේ සටහන් කෙරේ
- මූල්‍ය කාර්ය සාධනය නිවැරදිව තීරණය කිරීම සඳහා ඉදිරියට කළ වියදම්, උපචිත වියදම්, ලැබිය යුතු ආදායම් සහ ඉදිරියට ලද ආදායම් සඳහා ගැලපීම් සිදු කෙරේ
- වෙලඳ ලැබිය යුතු සහ වෙලඳ ගෙවිය යුතු උපචිත සංකල්පයට අනුකූලව හඳුනා ගැනේ

1.19

අස්ථිත්ව සංකල්පය යටතේ, ව්‍යාපාරය සහ අයිතිකරු වෙතම ස්වාධීන පුද්ගලයන් දෙදෙනෙකු ලෙස සලකා ගනුදෙනු හඳුනාගැනීම සිදු කෙරේ. ඒ අනුව සියලුම ගනුදෙනු හඳුනා ගනු ලබන්නේ ව්‍යාපාරයේ දෘෂ්ඨිකෝණය මතයි.

විකල්ප පිළිතුර

ආයතනික සංකල්පයට අනුව, ව්‍යාපාරයක් එහි අයිතිකරුවන්ගෙන් හා අනෙකුත් පාර්ශවයන්ගෙන් වෙන් වූ ස්වාධීන ආයතනයක් ලෙස සැලකේ.

1.20

- (a) ජර්නල් වච්චරය
- (b) විකුණුම් ඉන්වොයිසිය



A කොටසෙහි අවසානය

දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය - 02 ගිණුම්කරණ සමීකරණය, ද්විත්ව සටහන් න්‍යාය සහ ගිණුම්කරණ සංකල්පය

(a)

කොටස	+	වෙළඳ ලැබිය යුතු මුදල්	+	මුදල්	=	ස්කන්ධය (ප්‍රාග්ධනය)	+	වගකීම්
1	+	960,000			=			+ 960,000
2	-	450,000		+600,000	=	+150,000		
3				-20,000	=	-20,000		
4				-200,000	=			-200,000
5				+16,000	=	+16,000		

(ලකුණු 05)

පරිච්ඡේදය - 03- මූලික සටහන් පොත් , පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම

(b)

දිනය	ඉන්වොයිස් අංකය	ගනුදෙනුකරුගේ නම	විස්තරය	ප්‍රමාණය	ඒකක මිල (රු)	වටිනාකම (රු)	මුළු වටිනාකම (රු)
2024.03.05	1256	සී/ස ABC සමාගම	පොත් (පිටු 80)	1200	65	78,000	
			වෙළඳ වට්ටම 5%			(3,900)	74,100
2024.03.10	1257	PQ ට්‍රේඩර්ස්	A4 කඩදාසි බන්ඩල	300	980	294,000	294,000
2024.03.16	1258	XYZ ට්‍රේඩර්ස්	CR පොත් (පිටු 120)	200	240	48,000	
			වෙළඳ වට්ටම 10%			(4,800)	43,200
එකතුව							411,300

(ලකුණු 05)

(මුළු ලකුණු 10)

තුන්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 03 - මූලික සටහන් පොත් , පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම

ඇන් නාඩ්වෙයාර්
2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පිරික්සුම

විස්තරය	හර	බැර
ප්‍රාග්ධනය		4,500
විකුණුම් (6,200 + 4,900) (W1)		11,100
ගැනුම් (3,250 + 5,250) (W2)	8,500	
ගමනාගමන හා ප්‍රවාහන ගාස්තු	450	
මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය	80	
ලොරි රථය	2,000	
ක්ෂය වීම - මෝටර් වාහන (2,000 * 20% * 3/12)	100	
සමුච්චිත ක්ෂය වීම - මෝටර් වාහන		100
වැටුප් හා වේතන	900	
කාර්යාල කුලිය (900 - 180)	720	
ඉදිරියට ගෙවූ කාර්යාල කුලී (900 - 720)	180	
රක්ෂණය	120	
විදුලි වියදම (280 + 25)	305	
උපචිත වියදම්		25
වෙළඳ ණය ගැතියෝ (W-1)	2,400	
වෙළඳ ණය හිමියෝ (W-2)		2,100
මුදල්	2,070	
	17,825	17,825

W1

	වෙළඳ ණය ගැතියෝ	(රු '000')
විකුණුම්	4,900	මුදල් 2,500
		ශේ/ප/ගෙ 2,400
	<u>4,900</u>	<u>4,900</u>
ශේ/ඉ/ගෙ	2,400	

W2

	වෙළඳ ණය හිමියෝ	(රු '000')
මුදල්	3,150	ගැනුම් 5,250
ශේ/ප/ගෙ	2,100	
	<u>5,250</u>	<u>5,250</u>
		ශේ/ඉ/ගෙ 2,100
		(ලකුණු 10)

හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 04 (II) – නිෂ්පාදන පිරිවැය ලේඛන පිළියෙළ කිරීම

සෙනෙවි ඉංජිනියරින්

2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය/ නිෂ්පාදන ගිණුම

සෘජු අමුද්‍රව්‍ය පිරිවැය		
අමුද්‍රව්‍ය – ආරම්භක තොගය	-	
(+) අමු ද්‍රව්‍ය ගැනුම්	4,750	
ගෙන ඒමේ කුලී	75	
පරිභෝජනයට තිබූ ද්‍රව්‍ය පිරිවැය	4,825	
අඩු කළා – අවසන් අමුද්‍රව්‍ය තොගය	(250)	
පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය		4,575
සෘජු ශ්‍රම පිරිවැය		
සෘජු වැටුප්	2,200	
වෙනත් සෘජු පිරිවැය	210	2,410
		6,985
(+) ආරම්භක නොනිමි	180	
(-) අවසන් නොනිමි	(80)	100
ප්‍රාථමික පිරිවැය		7,085
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය		
ආරක්ෂක ගාස්තු (550 * 80%)	440	
විදුලි වියදම් (450 * 75%)	337.5	
කුලී වියදම් (720 * 75%)	540	
කම්හල් රක්ෂණය	80	
කර්මාන්තශාලා කළමනාකරුගේ වැටුප්	1,200	
ක්ෂය – පිරියත හා යන්ත්‍ර	220	2,817.5
නිමකළ භාණ්ඩ වල පිරිවැය		9,902.5
ලාභය 15%		1,485.37
වෙළඳ ගිණුමට මාරු කළා		11,387.87

(මුළු ලකුණු 10)

පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 03 - මූලික සටහන් පොත් , පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම

(A)

පොදු ජර්නලය

	විස්තරය		හර (රු)	බැර (රු)
1	කාර්යාල වියදම් ගිණුම අවිනිශ්චිත ගිණුම (ලෙජරයේ සටහන් නොවූ කාර්යාල වියදම් සටහන් කිරීම)	හර බැර	6,000	6,000
2	අවිනිශ්චිත ගිණුම ජල වියදම් ගිණුම (ජල වියදම් ගිණුමේ වැඩිපුර සටහන් වීම නිවැරදි කිරීම)	හර බැර	1,800	1,800
3	ගැණිලි ගිණුම අවිනිශ්චිත ගිණුම (ලෙජරයේ සටහන් නොවූ පෞද්ගලික පරිහරණය සඳහා ලබා ගත් මුදල් සටහන් කිරීම)	හර බැර	2,500	2,500
4	කාර්යාල උපකරණ ගිණුම කාර්යාල නඩත්තු ගිණුම (පරිගණකයේ පිරිවැය නිවැරදි ගිණුමට මාරු කිරීම)	හර බැර	250,000	250,000
5	උපචිත ආරක්ෂක වියදම් ගිණුම ආරක්ෂක වියදම් ගිණුම (උපචිත ආරක්ෂක වියදම් දෙවරක් සටහන් වීම නිවැරදි කිරීම)	හර බැර	35,000	35,000
6	වෙළඳ ලැබිය යුතු මුදල් ගිණුම විකුණුම් ගිණුම (විකුණුම් ජර්නලයේ එකතුව අඩුවෙන් සටහන් වීම නිවැරදි කිරීම)	හර බැර	16,200	16,200
7	අවිනිශ්චිත ගිණුම විකුණුම් ගිණුම (විකුණුම් ගිණුමේ සටහන් නොවූ අත්පිට විකුණුම් සටහන් කිරීම)	හර බැර	45,000	45,000

(ලකුණු 07)

(B)

අවිනිශ්චිත ගිණුම

ජල වියදම්	1,800	ශේ/ප/ගෙ	38,300
විකුණුම්	45,000	කාර්යාල වියදම්	6,000
		ගැනිලි	2,500
	46,800		46,800

(ලකුණු 03)

(මුළු ලකුණු 10)



B කොටසෙහි අවසානය

හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 04 - ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම

(a)

ප්‍රචිත් ට්‍රේඩර්ස්

2024 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

(රු '000')

විකුණුම්		94,000
විකුණුම් පිරිවැය		
ආරම්භක කොගය	5,500	
ගැනුම්	58,300	
	63,800	
අවසාන කොගය	(7,250)	(56,550)
දළ ලාභය		37,450
බෙදාහැරීමේ වියදම්		
විකුණුම් කොමිස් (150 + 1,300)	1,450	
බොල් ණය	100	
අඩමාණ ණය වෙන් කිරීම	315	
මෝටර් රථ ක්ෂය (W1)	750	(2,615)
පරිපාලන වියදම්		
ක්ෂය (W1)		
ගොඩනැගිලි	200	
කාර්යාල උපකරණ	1,920	
කාර්යාල වියදම්	150	
ජල වියදම්	500	
ආරක්ෂක ගාස්තු	1,100	
වැටුප් හා වේතන	15,700	
විදුලි වියදම් (1,250 + 100)	1,350	
කාර්යාල කුලිය (3,000 - 600)	2,400	(23,320)
මූල්‍ය වියදම්		
බැංකු ණය පොලී (1,000 *15% *1/12)	12.5	
බැංකු අයිරා පොලී	450	
බැංකු ගාස්තු	150	(612.50)
වර්ෂය සඳහා ලාභය		10,902.50

(ලකුණු 11)

(b)

ප්‍රචිත් ට්‍රේඩර්ස්
2024 මාර්තු 31 දිනට
මූල්‍ය තත්ව ප්‍රකාශනය

(රු '000')

වත්කම්	පිරිවැය	සමුච්චිත ක්ෂය	ධාරණ අගය
ජංගම නොවන වත්කම්			
ඉඩම	6,000	-	6,000
ගොඩනැගිලි	4,000	700	3,300
මෝටර් රථය	3,000	1,500	1,500
කාර්යාල උපකරණ	9,600	6,320	3,280
	22,600	8,520	14,080
ජංගම වත්කම්			
තොගය		7,250	
ආපසු ගෙවනු ලබන ගෙවල් කුලී තැන්පතු		600	
වෙළඳ ලැබිය යුතු මුදල් (6400 – 100 – 315)		5,985	
අතැති මුදල්		120	13,955
මුළු වත්කම්			28,035
ස්කන්ධය හා වගකීම			
ස්කන්ධය			
2023 අප්‍රේල් 01 දිනට ප්‍රාග්ධනය		6,370	
වර්ෂය සඳහා ලාභය		10,902.50	17,272.50
ජංගම නොවන වගකීම			
බැංකු ණය			1,000
ජංගම වගකීම			
වෙළඳ ගෙවිය යුතු මුදල්		8,000	
උපචිත වියදම් (100 + 150)		250	
බැංකු අයිතව		1,500	
ගෙවිය යුතු බැංකු ණය පොලිය		12.50	9,762.50
මුළු ස්කන්ධය සහ වගකීම			28,035

(W1) ක්ෂය වීම් සහ සමුච්චිත ක්ෂය වීම්

	<u>සමුච්චිත ක්ෂය</u>	<u>වර්ෂයේ ක්ෂය</u>	<u>සමුච්චිත ක්ෂය</u>
	<u>ආරම්භක ශේෂය</u>		<u>අවසාන ශේෂය</u>
ගොඩනැගිලි	500	$4,000 * 5\% = 200$	700
මෝටර් රථ	750	$3,000 * 25\% = 750$	1,500
කාර්යාල උපකරණ	4,400	$9,600 * 20\% = 1,920$	6,320

(ලකුණු 09)

(මුළු ලකුණු 20)



C කොටසෙහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to questions set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, design especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well and stay relevant in the art of answering questions at examination level.



© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)